




- (1) මිනිස් සිරුමේ සාමාන්‍ය උෂ්ණත්වය,
 1) 37°C 2) 98.4°C 3) 20°C 4) 30°C
- (2) උෂ්ණත්වමාණයක අඩංගු කළ හැකි ද්‍රව වන්නේ,
 1) මධ්‍යසාර පමණි 2) රසදිය පමණි
 3) රසදිය හෝ මධ්‍යසාර වේ 4) ඕනෑම ද්‍රවයකි
- (3) යකඩ කැබැල්ලක් තාපය සපයමින් රත් කරන විට යකඩ කැබැල්ලේ වර්ණ විපර්යාසය,
 1) කහ \rightarrow රතු \rightarrow තැකිලි 2) රතු \rightarrow තැකිලි \rightarrow රතු
 3) කහ \rightarrow තැකිලි \rightarrow අල් 4) රතු \rightarrow තැකිලි \rightarrow දුම්රි
- (4) නිවැරදිව අවස්ථා විපර්යාසය දැක්වෙන්නේ,
 1) ජලය $\xrightarrow{\text{තාපය}}$ අයිස් $\xrightarrow{\text{තාපය}}$ පුමාලය
 2) පුමාලය $\xrightarrow{\text{තාපය}}$ අයිස් $\xrightarrow{\text{තාපය}}$ ජලය
 3) ජලය $\xleftarrow{\text{තාපය}}$ අයිස් $\xleftarrow{\text{තාපය}}$ පුමාලය
 4) අයිස් $\xrightarrow{\text{තාපය}}$ ජලය $\xrightarrow{\text{තාපය}}$ පුමාලය
- (5) සූර්යා හැරුණු විට තාපය ලබා දෙන වෙනත් ප්‍රහවයක් වන්නේ,
 1) ගල් අගුරු 2) දර 3) භුමිතෙල් 4) ඉහත සියල්ලම
- (6) නිවැරදි ප්‍රකාශය තෝරන්න.
 1) පරිසරයේ උෂ්ණත්වය වෙනස් වන විට අප ගේරය තුළ උෂ්ණත්වය ද වෙනස් වේ.
 2) සර්පයින් ගෙබැන්ගේ ද පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් නොවේ.
 3) කුරුල්ලන්ගේ ද පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් වේ.
 4) කාමීන්ගේ පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් වේ.
- (7) අපගේ ප්‍රධාන තාප ප්‍රහවය,
 1) දර 2) ඉන්ධන 3) භුමිතෙල් 4) සූර්යා
- (8) තාපය හා සම්බන්ධ සංසිද්ධියක් නොවන්නේ,
 1) දිවා කාලයේ දී පරිසරය උණුසුම් වේ.
 2) අයිස් කැටයක් දිතකරණයෙන් පිටතට ගත් විට ජලය බවට පත් වෙයි.
 3) වියලි කොළඹ 2 ක් බල්බයකට සම්බන්ධ කළ විට බල්බය දැල්වේ.
 4) කරන්ත රෝදයකට පටිචම සවි කිරීමට පෙර ගිනිගොඩක තබා එම පටිචම රත් කරනු ලබයි.

- (9) වැරදි ප්‍රකාශය තෝරන්න.
- 1) තාපය ලබා දුන් විට ද්‍රව්‍ය උණුසුම් වේ.
 - 2) තාපය ඉවත්ව හිය විට ද්‍රව්‍ය සිසිල් වේ.
 - 3) උණුසුම් ප්‍රමාණය මතින්නේ වෙබදා උෂ්ණත්ව මානයෙනි.
 - 4) උෂ්ණත්වය යනු ද්‍රව්‍යක උණුසුම් ප්‍රමාණයයි.
- (10) කාමර උෂ්ණත්වයේ දී ද්‍රව්‍යක් ලෙස පවතින ලෝහය,
- | | | | |
|----------|-----------|---------|---------|
| 1) රසදිය | 2) ර්‍යම් | 3) රිඩ් | 4) කොපර |
|----------|-----------|---------|---------|


II කොටස

- (11) නිවැරදි ප්‍රකාශ ඉදිරියෙන් (✓) ලකුණ ද, වැරදි ප්‍රකාශය ඉදිරියෙන් (✗) ලකුණ ද යොදන්න.
- 1) තාපය ලබා ගැනීමට භූමිතෙල් හා ස්වභාවික වායු යොදා ගත හැකිය. ()
 - 2) සම්හර සතුන්ගේ සමට යටින් සනාකම මේද තටුව පිහිටා ඇත. ()
 - 3) විද්‍යුත් ගක්තියෙන් තාපය ලබා ගත නොහැකි ය. ()
 - 4) තාපය ප්‍රයෝගනවත් වන්නේ ජ්වය පවත්වා ගැනීමට පමණි. ()
 - 5) ප්‍රාථ්‍යා දෙකක් එකිනෙක මත අශ්‍රිත්වීමෙන් තාපය නිපදවිය හැකිය. ()
- (12) ජලයේ උෂ්ණත්වය වෙනස්වන ආකාරය නිරීක්ෂණය කිරීමට සකසන ලද ඇටුවුමක් පහත දැක්වේ.
- A, B, C, D උපකරණ නම් කරන්න.
 - එහි නිරීක්ෂණයන් ලියන්න.
 - මෙම ක්‍රියාකාරකමේ අවස්ථා විපර්යාසයක් ලියන්න.
-
- (13) i) මෙම ක්‍රියාකාරකම මගින් ආදර්ශනය කරන්නේ කුමක් ද?
- ii) මෙහි දී ලැබෙන නිරීක්ෂණයක් ලියන්න.
- iii) මෙම මූලධර්මය හාවතා කරන විද්‍යාගාර උපකරණය ලියන්න.
- iv) රැපයේ දැක්වෙන පරීක්ෂණය කරන්නේ තාපයේ කුමන බලපැමක් පරීක්ෂා කිරීමට ද?
-

- (14) i) මෙම පරීක්ෂණයේ අරමුණු ලියන්න.
- ii) විදුරු කුර ඇතුළු කරන්නේ කුමන කොපයට ද?
- iii) එහි ඇත්තේ ඉටිවල කුමන අවස්ථාව ද?
- iv) කපුරු පෙති හා කොහොල්ලු තැටියකට දමා රත් කරන විට ඉක්මනින් ද්‍රව්‍ය වන්නේ කුමන ද්‍රව්‍ය ද?



- (15) i) සූර්ය ජල තාපකයක් සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය 3ක් ලියන්න.
- ii) මෙහි දී ජලය ඇතුළු කරන්නේ A වලින් ද B වලින් ද
- iii) තාපන දගරයක් ඔබට සැදීමට පැවරී ඇත්තම් එහි ඇවුමේ ආකෘතියක් ඇද පෙන්වන්න. නම් කරන්න.
- iv) තාපය නිසා ඇතිවන පරිසර බලපෑම් 2ක් ලියන්න.



agaram.lk